

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව



නිවාඩු කාලීන පැවරුම්

බුද්ධ ධර්මය - 9 ශ්‍රේණිය

නිවිතිගල අධ්‍යාපන කලාපය

දෙසැම්බර් 2 සතිය

පුනරීක්ෂණ = 10

❖ පාඩම හොඳින් කියවන්න.

❖ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

1. සිභාලෝවාද සූත්‍රයෙහි සඳහන් හෝග විනාශ මූල මොනවා ද?
2. පන්සිල්වල තෙවන ශික්ෂා පදය ආරක්ෂා කිරීම තුළින් සෞඛ්‍ය පිරිහෙන ආකාරය පැහැදිලි කරන්න.
3. පන්සිල්වල පස්වන ශික්ෂා පදය ආරක්ෂා කිරීම තුළින් සෞඛ්‍ය පිරිහෙන ආකාරය පැහැදිලි කරන්න.
4. ආහාර පිළිබඳ අනිසි පුරුදු නිසා සෞඛ්‍ය පිරිහෙන ආකාරය පැහැදිලි කරන්න.
5. අප ආහාර ගැනීමෙන් බලාපොරොත්තු විය යුතු වන්නේ කුමන කරුණු ද?
6. අධික ලෙස ආහාර ගැනීම පාලනය කිරීමට බුදුහිමි උපදෙස් ලබාදුන්නේ කුමන රජතුමාට ද?
7. සෞඛ්‍ය සම්පන්න පැවිදි දිවියකට බුදුහිමි පැනවූ විනය නීති කීපයක් ලියන්න.
8. “ආරෝග්‍යා පරමා ලාභා” ගාථාව ලියන්න.
9. එහි තේරුම ලියන්න.

10. ආහාර පුජා කිරීමෙන් අපට ලැබෙන පඤ්ච සම්පත්තීන් නම් කරන්න.

11. 1,2,3 සංඝායනාවන්ට අදාළව පහත කරුණු ලියන්න.

✎ භේතුච

✎ චකවානුච

✎ මූලිකත්වය

✎ ගතවූ කාලය

✎ අනුග්‍රාහකත්වය

✎ හැඳින්වූ නම්

✎ සහභාගී වූ පිරිස

✎ ප්‍රතිඵල

✎ ස්ථානය

12. තෙවන සංඝායනාවෙන් සසුන් පිහිටවා ගත් ආකාරය අනුව වගුව සම්පූර්ණ කරන්න.

13. දස වස්තුව පිළිබඳ කරුණු සෙවීමට පත්කළ උබ්බාහිකාවට පත්වූ හික්ෂුන් වහන්සේ ලා නම් කරන්න.

14. පටිසාරණීය කර්මය, උක්ඛේපණීය කර්මය පැහැදිලි කරන්න.